



(අටවැනි පාර්ලිමේන්තුව - තෙවැනි සභාවාරය)

අංක 48.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2019 මාර්තු 28 වැනි බ්‍රහස්පතින්දා පූ.භා. 9.30 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු කරු ජයසූරිය මහතා, කථානායකතුමා

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිංහ මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු සෙල්වම් අබේකේකලනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ගරු වජිර අබේවර්ධන මහතා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා

ගරු ජෝන් අමරතුංග මහතා, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු ගයන්ත කරුණාතිලක මහතා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු රවී කරුණානායක මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු දයා ගමගේ මහතා, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමා

ගරු පලනි දිගම්බරම් මහතා, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමා

ගරු නවීන් දිසානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා

ගරු වන්දානි බණ්ඩාර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යතුමා

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමා

ගරු තිලක් මාරපන මහතා, විදේශ කටයුතු අමාත්‍යතුමා

ගරු සාගල රත්නායක මහතා, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා

ගරු පාඨලී වම්පික රණවක මහතා, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා

ගරු මලික් සමරවික්‍රම මහතා, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා

ගරු රවුෆ් හකීම් මහතා, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා

ගරු කබීර් හසීම් මහතා, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා

ගරු පී. හැරිසන් මහතා, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යතුමා

ගරු අජිත් පී. පෙරේරා මහතා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) ඩී. රාධක්‍රිෂ්ණන් මහතා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍යතුමා

ගරු රවීන්ද්‍ර සමරවීර මහතා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමා

ගරු සුජීව සේනසිංහ මහතා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා

ගරු අශෝක් අබේසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ජේ. සී. අලවතුචල මහතා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු රංජිත් අලුවිහාරේ මහතා, සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු වසන්ත අලුවිහාරේ මහතා, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ෆයිසාල් කාසිම් මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ලකී ජයවර්ධන මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු නිරෝෂන් පෙරේරා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සෙයිෂිඩ් අලි සාහිර් මවුලානා මහතා, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු විජයකලා මහේස්වරන් මහත්මිය, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය

ගරු රන්ජන් රාමනායක මහතා, මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු දිලිප් වෙදආරච්චි මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා

ගරු එච්. එම්. එම්. හරිස් මහතා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු එඩ්වඩ් ගුණසේකර මහතා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු කරුණාරත්න පරණවිතාන මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු අබ්දුල්ලාහ් මහ්රුක් මහතා, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා

ගරු මහින්ද අමරවීර මහතා

ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා

ගරු ඩලස් අලහප්පෙරුම මහතා

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

ගරු (ආචාර්ය) එස්. එම්. මොහමඩ් ඉස්මායිල් මහතා

ගරු ටී. බී. ඒකනායක මහතා

ගරු අ. අරචන්ද්‍ර කුමාර් මහතා

ගරු වේලු කුමාර් මහතා

ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා

ගරු කවීන්දිරන් කෝඩිස්වරන් මහතා

ගරු පියසේන ගමගේ මහතා

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා

ගරු නිහාල් ගලප්පත්ති මහතා

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා

ගරු එස්. එම්. වන්දුසේන මහතා
 ගරු ඩී. ඩී. වානක මහතා
 ගරු සිසිර ජයකොඩි මහතා
 ගරු මලින් ජයතිලක මහතා
 ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
 ගරු අනුරාධ ජයරත්න මහතා
 ගරු පියංකර ජයරත්න මහතා
 ගරු අනුර සිඬිනි ජයරත්න මහතා
 ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා
 ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
 ගරු ක. තුරෙයිරෙත්තසිංහම් මහතා
 ගරු එම්. එස්. තොලික් මහතා
 ගරු සිරිනාල් ද මෙල් මහතා
 ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා
 ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
 ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
 ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
 ගරු එස්. ඩී. දිසානායක මහතා
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු චීරකුමාර දිසානායක මහතා
 ගරු සාලින්ද දිසානායක මහතා
 ගරු ඩග්ලස් දේවානන්ද මහතා
 ගරු එස්. ඩී. නාවින්න මහතා
 ගරු මනුෂ නානායක්කාර මහතා
 ගරු වාසුදේව නානායක්කාර මහතා
 ගරු මුහම්මදු නසීර් මහතා
 ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
 ගරු කේ. කේ. පියදාස මහතා
 ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
 ගරු සනත් නිශාන්ත පෙරේරා මහතා
 ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
 ගරු සුජිත් සංජය පෙරේරා මහතා

ගරු අශෝක ප්‍රියන්ත මහතා
 ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
 ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
 ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
 ගරු එස්. ප්‍රේමරත්න මහතා
 ගරු පාලිත රත්ගේ බණ්ඩාර මහතා
 ගරු ශාන්ත බණ්ඩාර මහතා
 ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා
 ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
 ගරු තාරක බාලසූරිය මහතා
 ගරු මුහම්මද් ඉබ්‍රාහිම් මුහම්මද් මන්සූර් මහතා
 ගරු එස්. එම්. මරික්කාර් මහතා
 ගරු කේ. කාදර් මස්තාන් මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු (මහාචාර්ය) ආශ්‍ර මාරසිංහ මහතා
 ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
 ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා
 ගරු ෆයිසර් මුස්තාපා මහතා
 ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
 ගරු සීනිතම්බි යෝහේස්වරන් මහතා
 ගරු බිමල් රත්නායක මහතා
 ගරු සී. බී. රත්නායක මහතා
 ගරු ප්‍රසන්න රණතුංග මහතා
 ගරු ප්‍රසන්න රණවීර මහතා
 ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
 ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු නාමල් රාජපක්ෂ මහතා
 ගරු නිමල් ලාන්සා මහතා
 ගරු ගාමිණී ලොකුගේ මහතා
 ගරු ජානක වක්කුමුර මහතා
 ගරු විදුර වික්‍රමනායක මහතා
 ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා

ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය

ගරු රෝගිණි කුමාරි විජේරත්න මහත්මිය

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය

ගරු වමින්ද විජේසිරි මහතා

ගරු කංචන විජේසේකර මහතා

ගරු ඩුලිප් විජේසේකර මහතා

ගරු හේමා විතානගේ මහතා

ගරු තේනුක විදානගමගේ මහතා

ගරු විමල් වීරවංශ මහතා

ගරු එස්. ශ්‍රීතරන් මහතා

ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

ගරු ශාන්ති ශ්‍රීසේකර්දරාසා මහත්මිය

ගරු මහින්ද සමරසිංහ මහතා

ගරු සන්දිප් සමරසිංහ මහතා

ගරු රාජවරෝදයම් සම්පත්දන් මහතා

ගරු මුත්තු සිවලිංගම් මහතා

ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා

ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා

ගරු ශෙහාන් සේමසිංහ මහතා

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා

ගරු ඩී. එම්. ස්වාමිනාදන් මහතා

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා

ගරු කනක හේරත් මහතා

ගරු විජිත හේරත් මහතා

ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

තුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකවරයා මූලාසනාරූඪ විය.

1. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන : කථානායකවරයා විසින් මතු පළවන නිවේදනය කරන ලදී:—

“පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් 2019 මාර්තු 27 දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පිළිබඳ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකි බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම : ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින්, 2017 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව පිළිගැන්වා, එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

3. කාරක සභා වාර්තා පිළිගැන්වීම : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරත් මහතා වෙනුවෙන් එහි සාමාජික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආඥා මාරසිංහ මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද,

- (i) රේගු ආඥා පනත යටතේ යෝජනාව;
- (ii) 2016 සහ 2017 වර්ෂ සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා;
- (iii) 2016 සහ 2017 වර්ෂ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා;
- (iv) 2016 සහ 2017 වර්ෂ සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා;
- (v) 2016 සහ 2017 වර්ෂ සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා;
- (vi) 2016 සහ 2017 වර්ෂ සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා;
- (vii) 2015 සහ 2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තා;
- (viii) 2016 සහ 2017 වර්ෂ සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා;
- (ix) 2016 සහ 2017 වර්ෂ සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා;
- (x) 2016 සහ 2017 වර්ෂ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන හා ගිණුම්කරණ වාර්තා;
- (xi) 2016 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යාණය අරමුදලේ වාර්ෂික වාර්තාව;
- (xii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව;
- (xiii) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව;
- (xiv) 2017 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව;
- (xv) 2017 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව;

- (xvi) 2017 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව;
- (xvii) 2017 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව;
- (xviii) 2017 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව;
- (xix) 2017 සහ 2018 වර්ෂ සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව;
- (xx) 2016 සහ 2017 වර්ෂ සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව; සහ
- (xxi) 2015 වර්ෂය සඳහා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව

සම්බන්ධයෙන්වූ එම කාරක සභාවේ වාර්තාව පිළිගන්නා ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

4. මහජන පෙත්සම් පිළිගැන්වීම :

- (1) (i) කොස්ගම, කනම්පැල්ල, අංක 194/1 දරන ස්ථානයෙහි පදිංචි කේ. කේ. මර්වින් ශාන්ත කුමාර මහතාගෙන් ලැබුණු 2018.03.01 දිනැති පෙත්සම; සහ
 - (ii) අතුරුගිරිය, කොට්ටාව පාර, අංක 418/ඒ දරන ස්ථානයෙහි පදිංචි එම්. ඩී. ඒ. දම්පහල මහත්මියගෙන් ලැබුණු 2019.01.16 දිනැති පෙත්සම
- ගරු පායළි වම්පික රණවක මහතා විසින් පිළිගන්නා ලදී.
- (2) කොටියාකුඹුර, මන්නමගොඩ, “රත්නාවාස” යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්. ඩී. වික්‍රමනායක මහතාගෙන් ලැබුණු 2019.02.17 දිනැති පෙත්සම ගරු සුජිත් සංජය පෙරේරා මහතා විසින් පිළිගන්නා ලදී.

30 (10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

(පු.භා. 10.03 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.)

5. විසර්ජන පනත් කෙටුම්පත — (දහනවැනි වෙන් කළ දිනය) : කාරක සභාවේදී තවදුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 155

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාව,— “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතුය”.

(පු.භා. 11.29 ට අනුර සිඬ්නි ජයරත්න මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 1.00 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.)

(අ.භා. 2.00 ට ගරු තාරක බාලසූරිය මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 3.02 ට ගරු බිමල් රත්නායක මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 3.58 ට ගරු (වෛද්‍ය) තුසිතා විජේමානී මහත්මිය මූලාසනාරූඪ වූවාය.)

(අ.භා. 5.05 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

(අ.භා. 7.12 ට කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීන්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 155 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 9,332,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 155 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,609,205,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 155 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,200,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 155 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 28,900,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 226

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 226 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,746,600,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 226 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 633,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 227

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 227 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,030,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 227 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 134,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 254

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 254 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,468,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 254 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 100,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 255

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 255 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 824,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 255 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,493,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 256

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 256 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,105,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 256 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,244,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 257

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 257 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 945,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 257 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 215,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 258

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 258 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,223,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 258 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 157,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 259

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 259 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 645,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 259 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 438,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 260

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 260 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 487,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, පාර්ලිමේන්තුව මතු පළවන අන්දමට - පක්ෂව 20; විරුද්ධව 38; යනුවෙන් බෙදී එය නිෂ්ප්‍රභ විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2)(ආ) අනුකූලව විද්‍යුත් ඡන්ද විමසීම් ක්‍රමය භාවිතයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පනස්හතර දෙනෙක් (54) පහත සඳහන් ආකාරයට ඡන්දය ප්‍රකාශ කරන ලදී.

O 005. Dinesh Gunawardana	No
O 013. Wimal Weerawansa	No
O 018. Mavai S. Senathirajah	Yes
O 021. Selvam Adaikkalanathan	Yes
O 023. Bandula Gunawardana	No
O 026. Janaka Bandara Tennakoon	No
O 027. C.B. Ratnayake	No
O 029. Mahinda Yapa Abeywardena	No
O 031. Keheliya Rambukwella	No
O 033. Dullas Alahapperuma	No
O 034. Johnston Fernando	No
O 042. Mahindananda Aluthgamage	No
O 044. Piyankara Jayaratne	No
O 045. Vasudeva Nanayakkara	No
O 053. Udaya Prabhath Gammanpila	No
O 068. Duleep Wijesekara	No
O 069. S.C. Mutukumarana	No
O 073. Arundika Fernando	No
O 084. Ananda Aluthgamage	No
O 089. P. Udayashantha Gunasekara	No
O 091. Mohan Priyadarshana De Silva	No

O 092. T. Ranjith De Zoysa	No
O 093. Ramesh Pathirana	No
O 101. Namal Rajapaksa	No
O 102. Janaka Wakkumbura	No
O 103. Vidura Wickramanayaka	No
O 104. Thenuka Vidanagamage	No
O 105. Shehan Semasinghe	No
O 106. Kanaka Herath	No
O 107. D.V. Chanaka	No
O 108. Sisira Jayakody	No
O 109. Piyal Nishantha De Silva	No
O 110. Sanath Nishantha Perera	No
O 111. S. Premarathna	No
O 112. Tharaka Balasuriya	No
O 114. Prasanna Ranatunga	No
O 115. Prasanna Ranaweera	No
O 116. Kachana Wijesekara	No
G 005. Gayantha Karunatileka	Yes
G 010. Wajira Abeywardana	Yes
G 014. Patali Champika Ranawaka	Yes
G 021. J.M. Ananda Kumarasiri	Yes
G 023. R.M. Ranjith Madduma Bandara	Yes
G 038. Lucky Jayawardana	Yes
G 044. Vijayakala Maheswaran	Yes
G 047. J.C. Alawathuwala	Yes
G 053. Seyed Ali Zahir Moulana	Yes
G 057. Karunarathna Paranawithana	Yes
G 074. Anura Sidney Jayarathne	Yes
G 088. Sujith Sanjaya Perera	Yes
G 095. Mujibur Rahuman	Yes
G 103. Wijepala Hettiarachchi	Yes
G 104. Ashu Marasinghe	Yes
G 115. Indika Anuruddha Herath	No

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2)(ඇ) අනුකූලව මහලේකම්වරයා විසින් පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හතරදෙනෙකුගේ (04) නම් විමසීමෙන් පහත ආකාරයට ඡන්දය ප්‍රකාශ කරන ලදී.

O 012. Salinda Dissanayake	No
----------------------------	----

G 075. K. K. Piyadasa	Yes
G 078. Hector Appuhamy	Yes
G 052. H. M. M. Harees	Yes

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 260 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 27,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 261

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 261 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,165,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, පාර්ලිමේන්තුව මතු පළවන අන්දමට - පක්ෂව 24; විරුද්ධව 38; යනුවෙන් බෙදී එය නිෂ්ප්‍රභ විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2)(ආ) අනුකූලව විද්‍යුත් ඡන්ද විමසීම් ක්‍රමය භාවිතයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පනස් නවදෙනෙකු (59) පහත සඳහන් ආකාරයට ඡන්දය ප්‍රකාශ කරන ලදී.

O 005. Dinesh Gunawardana	No
O 013. Wimal Weerawansa	No
O 018. Mavai S. Senathirajah	Yes
O 021. Selvam Adaikkalanathan	Yes
O 023. Bandula Gunawardana	No
O 026. Janaka Bandara Tennakoon	No
O 027. C.B. Ratnayake	No
O 029. Mahinda Yapa Abeywardena	No
O 031. Keheliya Rambukwella	No
O 033. Dullas Alahapperuma	No
O 034. Johnston Fernando	No
O 042. Mahindananda Aluthgamage	No
O 044. Piyankara Jayaratne	No
O 045. Vasudeva Nanayakkara	No
O 053. Udaya Prabhath Gammanpila	No
O 068. Duleep Wijesekara	No
O 069. S.C. Mutukumarana	No
O 073. Arundika Fernando	No
O 084. Ananda Aluthgamage	No
O 089. P. Udayashantha Gunasekara	No
O 091. Mohan Priyadarshana De Silva	No

O 092. T. Ranjith De Zoysa	No
O 093. Ramesh Pathirana	No
O 101. Namal Rajapaksa	No
O 102. Janaka Wakkumbura	No
O 103. Vidura Wickramanayaka	No
O 104. Thenuka Vidanagamage	No
O 105. Shehan Semasinghe	No
O 106. Kanaka Herath	No
O 107. D.V. Chanaka	No
O 108. Sisira Jayakody	No
O 109. Piyal Nishantha De Silva	No
O 110. Sanath Nishantha Perera	No
O 111. S. Premarathna	No
O 112. Tharaka Balasuriya	No
O 114. Prasanna Ranatunga	No
O 115. Prasanna Ranaweera	No
O 116. Kachana Wijesekara	No
G 005. Gayantha Karunatileka	Yes
G 010. Wajira Abeywardana	Yes
G 014. Patali Champika Ranawaka	Yes
G 021. J.M. Ananda Kumarasiri	Yes
G 023. R.M. Ranjith Madduma Bandara	Yes
G 038. Lucky Jayawardana	Yes
G 044. Vijayakala Maheswaran	Yes
G 047. J.C. Alawathuwala	Yes
G 052. H.M.M. Harees	Yes
G 053. Seyed Ali Zahir Moulana	Yes
G 057. Karunarathna Paranawithana	Yes
G 071. M.S. Thowfeek	Yes
G 078. Hector Appuhamy	Yes
G 086. Mylvaganam Thilakarajah	Yes
G 088. Sujith Sanjaya Perera	Yes
G 095. Mujibur Rahuman	Yes
G 099. Chaminda Wijesiri	Yes
G 101. Sandith Samarasinghe	Yes
G 103. Wijepala Hettiarachchi	Yes

G 104. Ashu Marasinghe Yes

G 115. Indika Anuruddha Herath No

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2)(ඇ) අනුකූලව මහලේකම්වරයා විසින් පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තුන් දෙනෙකුගේ (03) නම් විමසීමෙන් පහත ආකාරයට ඡන්දය ප්‍රකාශ කරන ලදී.

O 012. Salinda Dissanayake No

O 075. K. K. Piyadasa Yes

G 074. Anura Sidney Jayarathne Yes

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 261 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 554,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 262

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 262 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,003,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 262 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 165,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 263

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 263 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 796,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 263 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 142,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 264

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 264 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 768,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 264 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 70,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධන විශදම)

ගීර්මය 266

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධන විශදම)

ଶିର୍ଷ 267

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධන විශදම)

ଶିର୍ଷାଂଶ 268

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධර්ම විශද්ධ)

ගීර්මය 269

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 269 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 628,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 269 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 305,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 270

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 270 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 925,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 270 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 130,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 271

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 271 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 421,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 271 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 38,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 272

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 272 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,827,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 272 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 162,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 273

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 273 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 736,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 273 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 105,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදී, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධර්ම විශදම)

ගීර්මය 275

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධර්ම විශද්ධ)

ಗೊರತು 276

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධර්ම විශද්ධ)

ଶିର୍ଷ 277

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

වැඩසටහන 01 (මූලධන විශදම)

ଶିର୍ଷ 278

ဓာတ်မိမိ ၀၁ (ဗဟိုဌာန စီမံခန့်ခွဲမှု)

ශීර්ෂය 278 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 868,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 278 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 161,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 279 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 697,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රයෝගය විමසන ලදීත්, නිෂ්ප්‍රාග විය.

ශීර්ෂය 279 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 110,000,000 මුදල, උපලෝචිතයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිශ්ප්‍රභ විය.

ශීර්ෂය 312 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 16,700,000,000 මුදල, උපමැද්ධනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රාග් විය.

ශීර්ෂය 312 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,017,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 313 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 29,000,000,000 මුදල, උපමැද්ධනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 313 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,975,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 314 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 23,200,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 314 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,932,000,000 මුදල, උපලෝභනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, තිස්සා විය.

ශීර්ෂය 319 වැඩසටහන 01 (පුරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 22,300,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 319 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,415,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 321

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 321 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 20,500,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 321 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,817,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 162

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 162 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 737,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, පාර්ලිමේන්තුව මතු පළවන අන්දමට - පක්ෂව 24; විරුද්ධව 38; යනුවෙන් බෙදී එය නිෂ්ප්‍රභ විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2)(ආ) අනුකූලව විද්‍යුත් ඡන්ද විමසීම් ක්‍රමය භාවිතයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පනස් නවදෙනෙක් (59) පහත සඳහන් ආකාරයට ඡන්දය ප්‍රකාශ කරන ලදී.

O 005. Dinesh Gunawardana	No
O 013. Wimal Weerawansa	No
O 018. Mavai S. Senathirajah	Yes
O 021. Selvam Adaikkalanathan	Yes
O 023. Bandula Gunawardana	No
O 026. Janaka Bandara Tennakoon	No
O 027. C.B. Ratnayake	No
O 029. Mahinda Yapa Abeywardena	No
O 031. Keheliya Rambukwella	No
O 033. Dullas Alahapperuma	No
O 034. Johnston Fernando	No
O 042. Mahindananda Aluthgamage	No
O 044. Piyanakara Jayaratne	No
O 045. Vasudeva Nanayakkara	No
O 053. Udaya Prabhath Gammanpila	No
O 068. Duleep Wijesekara	No
O 069. S.C. Mutukumarana	No

O 073. Arundika Fernando	No
O 084. Ananda Aluthgamage	No
O 089. P. Udayashantha Gunasekara	No
O 091. Mohan Priyadarshana De Silva	No
O 092. T. Ranjith De Zoysa	No
O 093. Ramesh Pathirana	No
O 101. Namal Rajapaksa	No
O 102. Janaka Wakkumbura	No
O 103. Vidura Wickramanayaka	No
O 104. Thenuka Vidanagamage	No
O 105. Shehan Semasinghe	No
O 106. Kanaka Herath	No
O 107. D.V. Chanaka	No
O 108. Sisira Jayakody	No
O 109. Piyal Nishantha De Silva	No
O 110. Sanath Nishantha Perera	No
O 111. S. Premarathna	No
O 112. Tharaka Balasuriya	No
O 114. Prasanna Ranatunga	No
O 115. Prasanna Ranaweera	No
O 116. Kachana Wijesekara	No
G 005. Gayantha Karunatileka	Yes
G 010. Wajira Abeywardana	Yes
G 014. Patali Champika Ranawaka	Yes
G 021. J.M. Ananda Kumarasiri	Yes
G 023. R.M. Ranjith Madduma Bandara	Yes
G 038. Lucky Jayawardana	Yes
G 044. Vijayakala Maheswaran	Yes
G 047. J.C. Alawathuwala	Yes
G 053. Seyed Ali Zahir Moulana	Yes
G 057. Karunarathna Paranawithana	Yes
G 071. M.S. Thowfeek	Yes
G 074. Anura Sidney Jayarathne	Yes
G 078. Hector Appuhamy	Yes
G 086. Mylvaganam Thilakarajah	Yes
G 088. Sujith Sanjaya Perera	Yes

G 095. Mujibur Rahuman	Yes
G 099. Chaminda Wijesiri	Yes
G 101. Sandith Samarasinghe	Yes
G 103. Wijepala Hettiarachchi	Yes
G 104. Ashu Marasinghe	Yes
G 115. Indika Anuruddha Herath	No

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2)(ඇ) අනුකූලව මහලේකම්වරයා විසින් පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිදෙනෙකුගේ (03) නම් විමසීමෙන් පහත ආකාරයට ඡන්දය ප්‍රකාශ කරන ලදී.

O 012. Salinda Dissanayake	No
G 075. K. K. Piyadasa	Yes
G 052. H. M. M. Harees	Yes

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 162 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 7,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 162 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 48,985,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 311

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 311 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 200,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 311 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 56,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

අ.භා. 7.57 ට පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස සභාපතිවරයා මූලාසනයෙන් ඉවත්විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2019 මාර්තු 29 සිකුරාදා.

6. කල් තැබීම (විදුලි කප්පාදුව නිසා මහජනතාවට මුහුණදීමට සිදුවී ඇති දුෂ්කරතා) : “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය”යි ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය සභානිමුඛ කරන ලදීත්, විවාද විය.

එකල්හි වේලාව අ.භා. 7.30 පසුකර තිබුයෙන්, අ.භා. 8.26 ට කටානයකවරයා විසින් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2019 මාර්තු 09 වැනි දින සභා සම්මතිය අනුව, 2019 මාර්තු 29 වැනි සිකුරාදා පූ.හා. 9.30 වනතෙක් කල් ගියේය.